



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2017 මාර්තු මස 24 වැනි දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 02 - 2017**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ පැවැති සියයට 4.8 ක මූර්ත වර්ධනයට සාපේක්ෂව 2016 වසර තුළ දී සියයට 4.4 කින් වර්ධනය විය. මෙම වාර්ෂික වර්ධනය තුළ ඉදිකිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.7 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, මූල්‍ය සේවා, රක්ෂණ සහ විදුලි සංදේශ සේවා පුළුල් වීම ප්‍රධාන වශයෙන් හේතු කොටගෙන සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2 කින් වර්ධනය විය. කෙසේ වෙතත්, 2016 වසරේ දෙවන කාර්තුවේ දී ඇතිවූ ජල ගැලීම් සහ අවසාන කාර්තුවේ දී පැවැති නියඟ තත්ත්වය තුළින් ඇතිවූ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් 2016 වසරේ දී කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.2 කින් පහළ ගියේය. අහිතකර කාලගුණ තත්ත්වය සහ ගෝලීය ප්‍රචණතා වැනි බාහිර අභියෝග මධ්‍යයෙහි 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ඊට පෙර වසරෙහි පැවැති අඩු වර්ධනයෙහි පදනම් බලපෑම ද සහිතව වූව ආර්ථිකය සියයට 5.3 ක වර්ධනයක් වාර්තා කරමින් 2016 වසර අවසානය වන විට ඉහළ වර්ධන ප්‍රචණතාවක් පෙන්නුම් කළේය.

මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 ජනවාරි මාසයේ දී

වාර්තා කරන ලද සියයට 5.5 සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 6.8 ක් දක්වා ඉහළ ගියේය. එම ප්‍රවණතාවම පෙන්නුම් කරමින්, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) මත පදනම් මතුපිට උද්ධමනය ද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2017 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට 6.5 සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 8.2 ක් දක්වා ඉහළ ගියේය. කො.පා.මි. දර්ශකය සහ ජා.පා.මි. දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේදී ද සියයට 7.1 ක් ලෙස ඉහළ අගයක පැවතිණ. උද්ධමනයේ මෑතකාලීනව සිදු වූ ඉහළ යෑම සඳහා පවත්නා නියඟ තත්ත්වය සහ බදු ව්‍යුහයේ සිදු කරන ලද සංශෝධන හේතු වූ අතර, අහිතකර උද්ධමන අපේක්ෂා හේතුවෙන් ඉහළ යෑමක් සිදු නොවුවහොත් ඉදිරි කාලයේ දී උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා අඩුවී ඉන්පසුව ස්ථායී වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර ක්‍රියාවට නංවන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම හේතුවෙන් ඉහළ නැංවුණු පොලී අනුපාතික, පෞද්ගලික අංශයේ ණය වර්ධනය මත යම් ප්‍රමාණයකට බලපෑම් කොට ඇති බව පෙනී යයි. ඒ අනුව, පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයේ පැවැති සියයට 21.9 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 20.9 දක්වා තවදුරටත් පහත වැටුණි. රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, 2017 ජනවාරි මාසයේ දී සියයට 17.7 ක ඉහළ අගයක් වාර්තා කළ ද, එය 2016 දෙසැම්බර් මස පැවැති සියයට 18.4 ක වර්ධනය හා සාපේක්ෂව අඩු වර්ධනයකි. කෙසේ වෙතත්, මුදල් හා ණය සමස්තවල පහළ යෑම අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමී විය.

විදේශ අංශය සැලකූ විට, වසර තුළ දී ආනයන වියදම සියයට 2.5 කින් ඉහළ යෑමත් අපනයන ආදායම සියයට 2.2 කින් අඩු වීමත් හේතුවෙන් ගෙවුම් ශේෂයේ වෙළඳ ගිණුමේ හිඟය 2015 වසරේ පැවැති එ.ජ. ඩොලර් බිලියන 8.4 හා සැසඳීමේ දී 2016 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 9.1 ක් ලෙස වාර්තා විය. තාවකාලික දත්ත අනුව, 2017 ජනවාරි මාසයේදී ද වෙළඳ ගිණුමේ හිඟය පුළුල් වීමක් පෙන්නුම් කෙරේ. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ජේෂණ, වෙළඳ ගිණුමේ හිඟය මගින් ගෙවුම් ශේෂය මත ඇති කළ අහිතකර බලපෑම තවදුරටත් සමනය කිරීමට සමත් විය. මේ අතර, 2017 වසර ආරම්භයේ දී දක්නට ලැබුණු රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ

විදේශ ආයෝජන පිටතට ගලායෑමේ කිසියම් අඩු වීමක් දක්නට ලැබුණු අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හමුවේ වුවද විදේශ ආයෝජන ලැබීම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. දළ නිල සංචිත, 2016 වසර අවසානයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව 2017 පෙබරවාරි මස අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 5.6 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2017 වසරේ මාර්තු මස 22 වැනි දින දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.2 කින් අවප්‍රමාණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, ණය සහ මුදල් සමස්ත ඉහළ අනුපාතයකින් වර්ධනය වීම හේතුවෙන් ඇති විය හැකි ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන ඉහළ යෑම සහ අහිතකර උද්ධමන අපේක්ෂා මැඩපැවැත්වීම සඳහා පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම අවශ්‍ය බව 2017 මාර්තු 23 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. එමේම, සමස්ත අයවැය හිඟය අපේක්ෂිත මට්ටම දක්වා පහළ යෑමට තුඩු දෙන පරිදි රාජ්‍ය මූල්‍ය කටයුතුවල සිදු වී ඇති සැලකිය යුතු වර්ධනය පිළිබඳව ද මුදල් මණ්ඩලයේ අවධානය යොමු විය. මෙම ප්‍රවණතා මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතිකවල දක්නට ලැබෙන සැලකිය යුතු ඉහළ යෑම හේතුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල සිදු කළ යුතු ගැලපීමේ ප්‍රමාණය අඩු බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, 2017 මාර්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 25 බැගින්, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 දක්වා ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවන ලදී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.75
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50